

පොදු දේපල රැකගැනීමේ වැඩසටහන පොතු බණ්ඩකளා පාතුකාප්පතර්කාන තිෂ්ටම් Programme for Protection of Public Resources



No 183/5, High Level Road, Colombo 06 Tel: 011 5627432 Fax: 011 5882225 Email: 2015pppr@gmail.com

2014- 12- 30
PPPR/MM/SP 02

ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරික්ෂණ වාර්තා අංක 02

ye`oskaunb

රාජ්‍ය දේපල අයරා ලෙස භාවිතා කිරීමෙන් සිදුවන මහජන මුදල් නාස්තිය අවම කිරීමේ අරමුණින් චාන්ස්පේරන්සි ඉන්වනැළනලද ශ්‍රී ලංකා ආයතනය (TISL) ත්‍රියාත්මක කරන පොදු දේපල රැකගැනීමේ වැඩසටහන යටතේ, රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පිළිබඳව මෙම මාධ්‍ය නිරික්ෂණ මගින් අවධානය යොමු කරනු ලැබේ.

සම්මත වෘත්තීය ප්‍රමිතීන්ට අනුව රාජ්‍ය මාධ්‍ය එහි වගකීම ඉට කිරීමේදී නිරවද්‍ය, සමබර, අපක්ෂපාති හා අපාක්ෂික ආකාරයෙන් තොරතුරු ලබා දෙන්නේද? විවාදය සහ සාකච්ඡාව සඳහා සුදුසු මහජන ලේඛිකාවක් සැපයීම මගින් ජන්දායකයාට දැනුම්වත් තීරණයක් ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථා සලසන්නේද? යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. මෙම අධ්‍යයනය සඳහා යොදාගත්තා කුමවේදය මගින් මාධ්‍යවල අන්තර්ගතය සහ එහි ඇර්ථ ගණන්මකව සහ ප්‍රමාණාත්මකව විශේෂණය කරනු ලැබේ. මෙහිදී ජනමාධ්‍යයේ පිළිගත් ප්‍රමිතීන් සහ ආවාර ධර්මානුකූල මාධ්‍ය භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

මෙහි පහත දැක්වෙන්නේ ඒ අතරින් පසුගිය සතිය තුළ (දෙසැ- 20 සිට 26 දක්වා) ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුවේ හා එහි ඉතිරිය වශයෙන් ඇතුළු පිටුවල පළවු ප්‍රවාත්ති සඳහා වෙන් පු ඉඩ ප්‍රමාණය ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර බේදී ඇති ආකාරය යි. එකී ප්‍රමාණාත්මක සාධක මත පදනම්ව සහ ජනාධිපත්වරණයට අදාළව මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් පිළිපැදිය සිතු මාධ්‍ය උපමාන හා පිළිගත් ජනමාධ්‍ය ප්‍රමිතීන් මත පිහිටා අපගේ නිරික්ෂණ ඇසුරින් කෙරෙන ගණන්මක විශේෂණයක්ද මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳව නිරික්ෂණ සිදුකරමින් වරින්වර මෙවැනි වාර්තා ඉදිරිපත් කිරීමටත්, මැතිවරණය අවසානයේ ඒ පිළිබඳව පුරුණ වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් පොදු දේපල රැකගැනීමේ වැඩසටහනේ මාධ්‍ය නිරික්ෂණ කණ්ඩායම අපේක්ෂා කරයි.

මෙම වාර්තාවේ අපගේ නිරික්ෂණ පිළිබඳ ඔබගේ ප්‍රතිචාර හා ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය භාවිතය පිළිබඳව ඔබගේ නිරික්ෂණ අප වෙත යොමු කරමින් මෙම කාර්යය වඩාත් සාර්ථක කරගැනීමට ඔබටත් දායක විය හැකිය.

wmf.a , smskh
ppprmm@gmail.com

මාධ්‍ය නිරික්ෂණ, චාන්ස්පේරන්සි ඉන්වනැළනලද ශ්‍රී ලංකා, අංක 183/5, හයිලෙවල් පාර, කොළඹ - 06.

ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය (ලේක්ඩ්වූස් පුවත්පත්) හැසිරීම පිළිබඳ නිරීක්ෂණ - මුල් පිටුවේ පුවත්ත්


(2014 දෙසැම්බර 20 සිට 26 දක්වා)

පහත දැක්වෙන්නේ රජයට අයත් ශ්‍රී ලංකාවේ එක්සත් පුවත්ත් පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන දිනපතා හා සති අන්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුව සහ මුල් පිටුවේ ඉතිරි ලෙස ඇතුළ පිටුවල පළ වී ඇති පුවත්ත් වාර්තා සඳහා වෙන් වී ඇති ඉඩකඩ (වර්ග සෙන්ට් මේටර්වලින්) ජනාධිපති අජේක්ෂයන් අතර බෙදී ගොස් ඇති ආකාරය සි.

ඉහත සමස්ත ඉඩ ප්‍රමාණයෙන් දැන්වීම සඳහා වෙන් ව ඇති ඉඩකඩ හැර අන්තර්ගතයට අදාළ ශිර්ෂ පාය, ජයාරුප හා පුවත්ත් අන්තර්ගතය ‘පුවත්ත් සඳහා වෙන් වූ ඉඩ ප්‍රමාණය’ ලෙස මෙහි දිගැනීය කර තිබේ.

දින ගතෙහි ම මැතිවරණ පුවත්ත් සඳහා වෙන්ව ඇති ඉඩකඩ
ජනාධිපති අජේක්ෂකයන් අතර බෙදී ගොස් ඇති ආකාරය

සිංහල පුවත්පත් - දිනම්ණ සහ සිලමිණ




MR - එක්සත් ජනතා නිදහස් සන්ධාන අජේක්ෂකය (වන්මත් ජනාධිපති) සම්බන්ධ පුවත්

MS - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (පොදු) අජේක්ෂක සම්බන්ධ පුවත්

Others - සෙසු අජේක්ෂකයන් සම්බන්ධ පුවත්

දෙමල පුවත්පත් - තිනකරන් සහ වාරමංජරි

වරග සේ.මි




MR - එක්සත් ජනතා නිදහස් සන්ධාන අජේක්ෂකයා (වත්මන් ජනාධිපති) සම්බන්ධ පුවත්

MS - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (පොදු) අජේක්ෂක සම්බන්ධ පුවත්

Others - සෙසු අජේක්ෂකයන් සම්බන්ධ පුවත්

ඉංග්‍රීසි පුවත්පත් - Daily News සහ Sunday Observer

වර්ග සේ.මි




MR - එක්සත් ජනතා නිදහස් සන්ධාන අජේක්ෂකයා (වත්මන් ජනාධිපති) සම්බන්ධ පුවත්

MS - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (පොදු) අජේක්ෂක සම්බන්ධ පුවත්

Others - සෙසු අජේක්ෂකයන් සම්බන්ධ පුවත්


මැතිවරණයට අදාළ පුවත් අන්තර්ගතය ප්‍රධාන විෂය කෙත්තු කිහිපයක් යටතේ බෙදී ගොස් ඇති ආකාරය

සිංහල පුවත්පත් - දිනමිණ හා සිල්ලමිණ




- ප්‍රතිපත්ති පැහැදිලි කිරීම (Policy)
- අලේක්සක ප්‍රතිරූපය හැකිරවීම (Image Handling)
- අලේක්සක ප්‍රතිරූපය ගර්හාවට ලක්කරන (Unfounded/Baseless)
- ප්‍රතිපක්ෂ කටයුතු පිළිබඳ විවේචන (Criticism)
- ඡන්දායකයා දැනුම්වන් කිරීම (Voter Education)

දෙමළ පුවත්පත් - තිනකරන් සහ වාරම්ජර



- ප්‍රතිපත්ති පැහැදිලි කිරීම (Policy)
- අප්‍රේක්ෂක ප්‍රතිරුපය හැසිරවීම (Image Handling)
- අප්‍රේක්ෂක ප්‍රතිරුපය ගරහාවට ලක්කරන (Unfounded/Baseless)
- ප්‍රතිපක්ෂ කටයුතු පිළිබඳ විවේචන (Criticism)
- ජන්දායකයා දැනුම්වන් කිරීම (Voter Education)

ඉංග්‍රීසි පුවත්පත් - Daily News හා Sunday Observer



- ප්‍රතිපත්ති පැහැදිලි කිරීම (Policy)
- අපේක්ෂක ප්‍රතිරූපය හැසිරවීම (Image Handling)
- අපේක්ෂක ප්‍රතිරූපය ගර්හාවට ලක්කරන (Unfounded/Baseless)
- ප්‍රතිපක්ෂ කටයුතු පිළිබඳ විවේචන (Criticism)
- ඡන්දනායකයා දැනුම්වත් කිරීම (Voter Education)

ජනාධිපතිවරණයේ දී එම අපේක්ෂකයා තම ප්‍රතිපත්ති පැහැදිලි කිරීම මෙන් ම මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීම ඡන්දනායකයාට දැනුම්වත් තීරණයක් ගැනීම පහසු කරවයි.

කිසියම් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය සාපේක්ෂව පිමිති හෝ තවත් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය ගතුවා පෙන්වීමට මාධ්‍ය ප්‍රයත්න දරන්නේ නම් එය සමඟ අපක්ෂපාතී හා අපක්ෂීක මාධ්‍ය හා විනය පැහැර හැරීමක් ලෙස සැලකීමට සිදු වේ.

මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යය සඳහා මෙම ජාතික පුවත්පත් වෙන් කර ඇත්තේ ඉතාම සීමිත ඉඩ ප්‍රමාණයක් බව ද නිරික්ෂණය වේ.

අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය ගොඩ නැගීම (පිම්බීම) මෙන් ම, ඇතැම අපේක්ෂකයකුගේ ප්‍රතිරූපයට භානි කිරීම (හකුල්වා දැක්වීම) සදහා මුල් පිටුවේ වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය පිළිබඳව ද අපගේ අවධානය වූ අතර එම නිරික්ෂණ පහත දැක්වේ.

අපේක්ෂක ප්‍රතිරූපය නාගාසිටුවීම (පිම්බීම) හෝ හැකිලීම

අදාළ සතිය තුළ අපේක්ෂකයන්ගේ ප්‍රතිරූප නාගාසිටුවීම (9979.03cm^2) හෝ හැකිලීම (2654.03cm^2) සදහා වෙන් වී ඇති සමස්ත ඉඩ ප්‍රමාණය සලකා බැලීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ ප්‍රතිරූප නාගා සිටුවීමට සමස්ත ඉඩ ප්‍රමාණය ම වෙන් වී ඇති බව නිරික්ෂණය වේ. ප්‍රතිරූපය හැකිලීම සදහා වෙන් වී ඇති සමස්ත ඉඩ ප්‍රමාණය ම භාවිතා කොට ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (පොදු අපේක්ෂක) අපේක්ෂකයාගේ ප්‍රතිරූපය බිඳ හෙළීම වෙනුවෙනි.

පොදු නිරික්ෂණ

ඡනාධිපතිවරණයට අදාළව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පිළිපැදිය යුතු උපමාන මැතිවරණ කොමිෂන්ස්ටරයා විසින් පැහැදිලිව ප්‍රකාශයට පත්කොට තිබියදී මෙම රාජ්‍ය මාධ්‍ය ඒවා පිළිබඳව අවධානයක් යොමුකර නොමැති බව පෙනීයයි.

තිරවද්‍යා, සමබර, අපාක්ෂික හා අපක්ෂග්‍රාහීත්වය ඇතුළු සම්මත මාධ්‍ය ආචාර ධර්ම රසක් මෙම මාධ්‍ය භාවිතය තුළ බරපතල ලෙස උල්ලාසනය වී ඇති බවද අපගේ නිරික්ෂණයයි.

රාජ්‍ය මාධ්‍ය යනු පොදු දේපලක් බව අවවාදිතව තිබියදී මෙලෙස ඒකපාරුගවික නැමියාවකින් කටයුතු කිරීම පොදු දේපල අපහරණය කිරීමක් ද වන බව අපගේ නිරික්ෂණයයි.

මෙකී පසුවීම තුළ මැතිවරණ සමයකදී මාධ්‍ය ඉටුකළ යුතු ප්‍රධාන කාර්යයක් වන මැතිවරණය පිළිබඳ ජන්දායකයා දැනුම්වත් කිරීමේ සමාජ වගකීම මෙම භාවිතය තුළ මගහැර ඇති බවද අපගේ නිරික්ෂණයයි.

එස්. රත්නායෝගේ

විධායක අධ්‍යක්ෂ

වාන්ස්පේරන්ස් ඉන්වනැඡනල් ශ්‍රී ලංකා